

ශ්‍රීලංකා  
ජාතික තොළයෝ  
Telephone ) 0112669192 , 0112675011  
             ) 0112698507 , 0112694033  
             ) 0112675449 , 0112675280

ගැස්ට්‍රෝ  
පෙක්ස්  
Fax ) 0112693866  
             ) 0112693869  
             ) 0112692913

විදුල් තැපෑල  
මින්නේනු ඡ්‍යුවකාලී )  
e-mail )

වෙබ් පැටි  
ඩිජ්‍යෙන්තු තොළය  
website )



මෙහේ අංකය )  
සෙනතු නිල ) CF/EXW/04/2021  
My No.  
මෙවි අංකය )  
ඉමතු නිල )  
Your No. : )

දිනය )  
තික්ති ) 2020.07...අත්  
Date )

සුවසිරිපාය  
සාධක සංඝ්‍යාත මණ්ඩල  
SUWASIRIPAYA

සෞඛ්‍ය ආමාත්‍යාංශය  
ස්‍යාංචාර ආමේස්ස්  
Ministry of Health

පොදු වකුලෝක ලිපි අංක : ၀၂ - ၄၅ / ၂၀၂၁

පළාත් සෞඛ්‍ය ලේකම්වර්ත්තේ,

නියෝජන අධ්‍යක්ෂ ජනරාල් - ක්‍රි ලංකා ප්‍රජිත රෝහල,

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවර්ත්තේ,

රේඛීය ආමාත්‍යාංශය යටත් ගැනීන සියලුම රෝහල් අධ්‍යක්ෂවර්ත්තේ,

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවර්ත්තේ,

අදාළ ආයතන ප්‍රධානීන් වෙත.

රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර දේශීය III ග්‍රේනියේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩුම් විභාගය - 2020 (දෙවන වාර්ය)

රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර දේශීය III ග්‍රේනියට බඳවාගෙන වසර 03ක් ගතවීමට පෙර සමත් විය යුතු කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය කිහිපා, දෙමළ ගා ඉංග්‍රීසි මාධ්‍යවලින් පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. විභාගය පවත්වනු ලබන දිනය, ස්ථානය හා වේලාව පූවේග ප්‍රතිඵල්‍ය සඳහන් කරනු ඇතේ.

## 02. කුදාකම්

මෙම විභාගයට අයදුම්කළ හැකිකේ රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර දේශීය III ග්‍රේනියේ පත්වීමක් ලබා, මෙයක් මෙම විභාගය සම්පූර්ණකර නොමැති නිලධාරීන්ට පමණි.

කැසු :- 2020.12.31 දින වහ ටිව III ග්‍රේනියට පත්කර අදාළ පත්වීම් ලිපිය ලබා ඇති නිලධාරීන්ගේ අයදුම්පත් පමණක් මාවත එවිට එවිට ස්වයුතු කරන්න

සටහන (i) රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර දේවා ව්‍යවස්ථා සංග්‍රහය වියාත්මකවීමට පෙර රාජ්‍ය කළමනාකරණ සහකාර දේවා ව්‍යවස්ථාව යටතේ III ග්‍රේනියට බඳවා ගන්න ලද, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර දේවා ව්‍යවස්ථාවේ III ග්‍රේනියට අන්තර්ග්‍රහණය කරනු ලබන නිලධාරීන් රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර දේවා ව්‍යවස්ථාවේ කාර්යක්ෂමතා කඩුම් යටතේ III ග්‍රේනියෙහි නිලධාරීන් සඳහා වහ සෞඛ්‍ය ආයතන හා රෝහල් පරිපාලනය යන විෂයය සමත් විමෙ අවශ්‍යතාවයෙන් තිබුන් කරනු ලැබේ.

(ii) පූර්ව දේවා ව්‍යවස්ථාව යටතේ III ග්‍රේනියේ කාර්යක්ෂමතා කඩුම් විභාගය සඳහා එකු විෂයකටවත් ඉදිරිපත් නොවූ, අන්තර්ග්‍රහණය කරනු ලබන නිලධාරීන් රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර දේශීය III ග්‍රේනියේ අදාළ කාර්යක්ෂමතා කඩුම් විභාගයේ සියලු විෂයන්ගෙන් සමත් විය යුතුය.

### හානු මාධ්‍ය

අදාළ දේවාව ඇතුළත් වීම සඳහා වූ විභාගයට පෙනී සිටී නාහු මාධ්‍යයෙන් හෝ රාජ්‍ය නාහුවකින් නිලධාරීන් විසින් ප්‍රාග්‍රහ්‍යවලට පිමිතුරු සැපයීය යුතුවේ. තමන් කළමනි වන්නේ නම් එක් විෂය සඳහා වෙන් වෙන් වශයෙන් එකිනෙකාට වෙනස් වාරවලද පෙනී සිටීමට නිලධාරීන්ට හැකිවේ. එහෙතුද ව්‍යවස්ථා සාමර්ථ්‍යයක් සඳහා එක් එක් විෂය සඳහා වූ මුළු ලක්ෂණවලින් අවම වශයෙන් සියයට හාම්පාක් (40%) නිලධාරීන් විසින් ලබාගත යුතුවේ. ප්‍රජිත ආධුනිකත්ව හා කාර්මික ප්‍රාන්තය කොමිෂන් සහාව විසින් පිළිගතු ලබන පරිගණක මෙහෙයුම් ප්‍රායෝගික බලපෑනය ලබා ඇති නිලධාරීයේද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සහාව විසින් පිළිගතු ලබන පරිගණක උපයිඛ ලබා ඇති නිලධාරීයේද තෘතිකී අධ්‍යාපන හා විෂ්තරිත අධ්‍යාපන කොමිෂන් සහාව විසින් අනුමත කරන ලද ආයතනයක NVQ4 මට්ටම හෝ ඉත් ඉහළ මට්ටමක ප්‍රවීත්තාවය ලද නිලධාරීයේද ඉහත පරිගණක පරික්ෂණයෙන් තිබුන් කරනු ලබති.

ନାରୀକାଳିତା ଫ୍ରାଙ୍ଗ ଗ୍ରହଣ ହାତର (୨୯)

ଭାରତବାଦୀ ପରିଷକ୍ଷଣା ହାତର (୨୫)

ପ୍ରକାଶକ

ଯକ୍ରମିକା ଅତେ (୧)

‘କଣ୍ଠର କିଅ ଫଳାଦୂତି ଆସି ଫୁଲିଏ ଉତ୍ତରପୁଣୀ କରି ଆମେହାଙ୍କ ଆଜିକ ଆମେ ହୁ ଏହିଟିକି କିଅ ଦୋଷିକି କାରାଯେଇଥାଏ କାହାର ପ୍ରକଳ୍ପରିବାରେ ଆମେହାଙ୍କ ଆମେହାଙ୍କ ଆମେହାଙ୍କ ଆମେହାଙ୍କ / ଆମେହାଙ୍କ ଆମେହାଙ୍କ ଆମେହାଙ୍କ’ ॥

ଭାଷାର ରଜ୍ୟ ଅଧିକାରୀ ଉପରେ

• ଅମ୍ବାବାନ୍ଦେ କିଂଫୁକୁ ଅରେଗେ

କ୍ଷିତିରେ ମେଳ ଆଶାପାଦୀ 20୧୯ ଫେବୃଆରୀ ଅନୁମାନିତ ଅନୁମାନ ହିସବରେ ଭାରତ କୌଣସି ଉପରେ ପରି ଅନୁମାନ କିମଟ

ଓଡ଼ିଆ ଲିଙ୍ଗ ସ୍ଥାନିକତା ଅଧିକ ହେଉଛି ଏବଂ ପିଲାରୀ ମାତ୍ରିକ ଦ୍ୱାରା

୧୪.

\* 11

ମୁଦ୍ରାକାର ଅତିକାରୀ ପାଇଁ ନିର୍ଦ୍ଦେଶ

၁၀-၅၂ အတွက်ဖြစ်သော အမျိန်များအတွက် ပုံမှန် အမျိန်များ မရှိခဲ့ပါ။

ଫଳାବସ୍ଥା ୩୦

ଭାଷାରୁକ ଉତ୍ତିଷ୍ଠାଯ ଯେଉଁବନ୍ଦୟ ବିନ୍ଦୁ ଲ୍ପାଇବିମ ଅବ ।।

ଅଲ୍ଲବଳେନ କୋଣ୍ଟ ପ୍ରକାଶ

## ‘४६. විභාග පරීපාටිය

මෙම කාර්යක්ෂමතා කුඩාම් පරීක්ෂණය කාර්යාල කුම හා ආයතන සංග්‍රහය යනුවෙන්ද ගිණුම් කුම, පරීගණක පරීක්ෂණය සහ කොමිස ආයතන හා රෝහල් පරීපාලනය යනුවෙන්ද ප්‍රශ්න පත්‍ර හතරකින් සමන්විත වේ. සැම ප්‍රශ්න පත්‍රයක් සඳහා ලකුණු 100 බැංශේ වෙන් කෙරෙන අතර, සමඟ විම සඳහා සැම විෂයකටම අවම වශයෙන් ලකුණු 40ක් ලබාගත යුතුය. එක්වරකදී හෝ කිහිපවරකදී විෂයයන් වශයෙන් පෙනී සිට විභාගය සම්පූර්ණ කළ හැකිය.

## 07. විභාග විෂය නිර්දේශ මාලාව

### 07:1 කාර්යක්ෂමතා කුඩාම් පරීක්ෂණය

#### 07:1:1 කාර්යාල කුම හා ආයතන සංග්‍රහය ප්‍රශ්න පත්‍රය

මෙම ප්‍රශ්න පත්‍රය කාර්යාල කුම පහත මාත්‍රක යටතේද, ආයතන සංග්‍රහය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පරීපාටික රිති මතද සැකකේ. විෂ්වාසගත රචනා මාදිලුවේ ප්‍රශ්න (08) කින් සමන්විත වන අතර ඉන් ඕනෑම ප්‍රශ්න (05) කට පිළිතුරු සැපයිය යුතුය. මුළු ලකුණු 100ක්. කාලය පැය 02ක්.

#### ❖ කාර්යාලකුම

01. කාර්යාලයක කාර්යනාරය
02. කාර්යාලයක් සඡලසුම් කිරීම
03. ලේඛන කළමනාකරණය
04. ලිපි ගෞනුකරණය හා ඒ හා බැඳෙන කාර්යයන්
05. කාර්ය මණ්ඩල කළමනාකරණය
06. මහජන සම්බන්ධතාවය හා කළමනාකරණය

#### ❖ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පරීපාටික රිති සංග්‍රහයේ පරීවිශේද

- |                                    |   |                                                    |
|------------------------------------|---|----------------------------------------------------|
| 01. III,IV,V,VI සහ VII පරීවිශේදයන් | - | බඳවාගැනීමේ පරීපාටි හා පත් කිරීම                    |
| 02. XVIII පරීවිශේදය                | - | ස්ථාන මාරුකිරීම්                                   |
| 03. VIII පරීවිශේදය                 | - | පරීවාස කාලය, වශය බලුමේ කාලය හා පත්වීම ස්ථිර කිරීම, |
| 04. XVI පරීවිශේදය                  | - | සේවය දීර්ඝ කිරීම හා විශ්‍රාම ගැන්වීම               |

#### ❖ ආයතන සංග්‍රහයේ පරීවිශේදය

- |                      |   |                                                                    |
|----------------------|---|--------------------------------------------------------------------|
| 01. VII පරීවිශේදය    | - | වැළැඳුව                                                            |
| 02. XII පරීවිශේදය    | - | තිවානු                                                             |
| 03. XXVII පරීවිශේදය  | - | ලිපි ගනුදෙනු කිරීමේ මර්ග                                           |
| 04. XXVIII පරීවිශේදය | - | පරීපාලන කාර්ය පරීපාටි හා විධි දේශපාලන අයිතිවාසිකම් හුක්ති විද්‍යාම |
| 05. XXXII පරීවිශේදය  | - |                                                                    |

#### 07:1:2. ගිණුම් කුම ප්‍රශ්න පත්‍රය

විෂ්වාසගත රචනා මාදිලුවේ ප්‍රශ්න 08කින් සමන්විත වන අතර ඉන් ඕනෑම ප්‍රශ්න 05කට පිළිතුරු සැපයිය යුතුය. මුළු ලකුණු 100ක්. කාලය පැය 02ක්.

මෙම ප්‍රශ්න පත්‍රය මුදල් රෙගුලාසි සංග්‍රහයේ පහත පරීවිශේද මත සැකකේ.

- |                            |   |                                                        |
|----------------------------|---|--------------------------------------------------------|
| i. මු. රෝ. I පරීවිශේදය     | - | වියදම් හා ආදායම් අයේගමීන්ගැනීම්                        |
| ii. මු. රෝ. II පරීවිශේදය   | - | වියදම් ආපසු ගෙවීම්, කප හැරීම් ආදාය සඳහා අධිකාරී බලය    |
| iii. මු. රෝ. III පරීවිශේදය | - | මුළුස කළමනාකරණය හා උත්තරදායී බව                        |
| iv. මු. රෝ. IV පරීවිශේදය   | - | ලැකීම්                                                 |
| v. මු. රෝ. VI පරීවිශේදය    | - | ආත්මිවේ මුදල් හාරකාරත්වය පිළිබඳ හා අඩුම හා බංඡු ගිණුම් |

### 07:1:3. පරිගණක පරීක්ෂණය

ව්‍යුහගත රටන මාදිලියේ ප්‍රශ්න 08කින් සමඟ්වීත වන අතර ඉන් ඩිනැම ප්‍රශ්න 05කට පිළිබුරු සපයිය යුතුය. මුළු ලකුණු 100කි. කාලය පැය 1 1/2කි.

මෙම ප්‍රශ්න පැහැදිලි මාත්‍ස්‍ය මත සැකසේ.

- i. තොටතුරු තාක්ෂණය පිළිබඳ මූලික සංක්ෂීපය
- ii. වින්ඩෝ මෙහෙයුම් පද්ධති
- iii. ගොනු කළමනාකරණය
- iv. වද්‍ය සැකසුම
- v. මූලික තුකලනා, තිරයට තුරුවීම, පාඨ සංස්කරණය, පාඨ එකේලු කිරීම, අකුරු වර්ග හා උප ලක්ෂණ, අනුවිශේද, ජේද ජේලු අතර පර්තරය වෙනස් කිරීම, පිම් අනුයෝගය (Tab Setting) පාධයේ සෙවීම හා ප්‍රතිඵ්ධිපනය ඇක්ෂර හා ව්‍යාකරණ දේශී, සමානාර්ථ පද, තිරු යෙදීම, පිටු සැකසීම, ලේඛන මුද්‍රණය, වැඩු නිර්මාණය, අනුපිළිවෙළට සැකසීම, ගොනු කළමනාකරණය, ලේඛනයේ එමෙන් සැකසීම, මෙහෙළු හාවිතය
- vi. පැනුරුමීපත
- vii. මූලික තුකලනා ආකෘතිකරණය (Formatting), සංස්කරණය තිරු පරාස හා අනුලත් කිරීම හා ඉවත් කිරීම දැන්ත අනුපිළිවෙළට සැකසීම ප්‍රස්ථාර සැකසීම මුද්‍රණය @ ඕනය (@ function) මෙහෙළු හාවිතය ගොනු කළමනාකරණය
- viii. අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල
- ix. අන්තර්ජාලය හැඳින්වීම, මූලික තුකලනා, විද්‍යුත් තැපෑල බඩා ගැනීම, විද්‍යුත් තැපෑල යැවීම, රට ප්‍රතිචාර දැක්වීම, අමුණුම හාවිතය, මිශනය හැඳුනාගැනීම, සෙවී හාම හාවිතය, පණිව්‍ය සම්පාදනය

### 07:1:4 සෞඛ්‍ය ආයතන හා රෝහල් පරිපාලනය ප්‍රශ්න පැහැදිලිය

ව්‍යුහගත රටන මාදිලියේ ප්‍රශ්න 08කින් සමඟ්වීත වන අතර ඉන් ඩිනැම ප්‍රශ්න 05කට පිළිබුරු සපයිය යුතුය. මුළු ලකුණු 100කි. කාලය පැය 02කි.

මෙම ප්‍රශ්න පැහැදිලි මාත්‍ස්‍ය මත සැකසේ.

- i. සෞඛ්‍ය හා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අරමුණු
- ii. රේඛිය අමාත්‍යාංශයේ හා පළාත් සහ වල සෞඛ්‍ය සේවා ව්‍යුහය
- iii. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මූලකාංග හා රට අදාළ ආයතන
- iv. රෝහලක ක්‍රියාකාරීත්වය
- v. අම් ආභාර ඉව්‍ය අනුවුම් කිරීම, භාරගැනීම හා පිළු ආභාරවල ගුණාත්මක තත්ත්වය පිළිබඳ පරීක්ෂාව
- vi. වෙවැනු සංඛ්‍යා ලේඛන කළමනාකරණය
- vii. වෙවැනු ආයතන වල සංඛ්‍යා කාර්යාලය හා මගපන සම්බන්ධතාවය
- viii. රෝහල් ගාස්තු හා වතු එලදාව පිළිබඳව දැනුම මත බලීම

08. විනාග සම්බන්ධ රෙගුලාසි අනුගමනය කිරීම

අපේන්සකයින් විසින් වෙනත් අපේන්සකයෙකුගේ උත්තර පැහැදිලි හෝ කුමන හෝ පොතකින්, හෝ කවර ආකාරයක සටහන් සහිත කොළඹයින්, හෝ වෙනත් කිසිවකින් හෝ බලා උත්තර ලිවීම තහනමිය. වෙනත් අපේන්සකයෙකුගේ උත්තර පැහැදිලි බැලීමද නොකළ යුතුය. එයෙම වෙනත් අයදුම්කරවෙකුට උදුවී කිරීමෙන් හෝ වෙනත් අයදුම්කරවෙකුගෙන් හෝ පුද්ගලයකුගෙන් උදුවී බොගතීමෙන්ද වැළකි සිටිය යුතුය. තවද ජංගම දුරකථන හා ඒ හා සමාන සන්නිවේදන හා විද්‍යුත් උපකරණද හාවතා කිරීමෙන් වැළකි සිටිය යුතුය. මෙම නිති කඩ කරනු ලබන ඕනෑම අපේන්සකයෙකු දැඩිවම් ලැබීමට යටත් වනු ඇත.

09. කරණුකර මෙම ව්‍යුත්තේ ලිපියේ අධිංශ දෑ ඔබ ආයතනයේ සේවයේ නියුත රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ප්‍රේමියේ නිලධාරීන්ගේ දැනගැනීමට සලස්වන්න. මෙම තොරතුරු [www.health.gov.lk](http://www.health.gov.lk) වෙබ් අඩවියෙන්ද බොගත හැක.

ස.යු. මෙම ව්‍යුත්තේ ලිපියේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි නිවේදනයන්හි පාඨ අතර යම් අනුත්‍යාලනාවයක් මත්‍යුවහෙන් සිංහල මාධ්‍ය විනාග නිවේදනය බලපෑවන් වේ.

අමුනු

වාමක ව්‍යු. ගමගේ

නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (ජාත්‍ය) II

ලේකම් වෙනුවට

සෞඛ්‍ය අමාත්‍යාංශය

චාලක ව්‍යු. ගමගේ

නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (ජාත්‍ය) II

සෞඛ්‍ය අමාත්‍යාංශය

"සූචිරිපාය"

කොළඹ 10.

**EXW**

ආදර්ශ අයදුම්පත

රාජ්‍ය සොබෝ කළමනාකරණ සභකාර සේවයේ III හේතුෂේ නිලධාරීන් කළුනා කාර්යක්ෂමතා කඩුම් විභාගය – 2020 (දෙවන වාරය)

01. (අ) (i) අයදුම්කරුගේ සම්පූර්ණ නම (කිංහලෙන්) :.....

(ii) අයදුම්කරුගේ සම්පූර්ණ නම ( ඉංග්‍රීසි කැපිටල් අකුරීන්):


(iii) මුළකුරු සමග නම (කිංහලෙන් ) : .....

(iv) මුළකුරු වලින් ගැඹුන්වෙන නම ( ඉංග්‍රීසි කැපිටල් අකුරීන් )


(අ) (i) මුල් පත්වීමේ දිනය :..... ලිපි අංකය:-.....

(ii) දැනට බෙහෙ වාර්ෂික වැටුප :.....

(iii) ජාගම දුරකථන අංකය

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

(iv) පාතික හැඳුනුම්පත් අංකය

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

02. තහ මෙවර පෙනී කිවීමට බලාපොරොත්තු විෂයයන් ඉඩියේ ඇති කොටුව තුළ ( ✓ ) ලකුණ යොදුන්න. පෙනී නොදිවීන්නේ නම (x) ලකුණ යොදුන්න.

කාර්යල සුම හා ආයතන සංග්‍රහය

පරිගණක පරීක්ෂණය

ගිණුම් සුම

සොබෝ ආයතන හා රෝහල් පරිපාලනය

03. (අ) (i) දැනට සේවය කරන ආයතනය (කිංහලෙන්).....  
(ඉංග්‍රීසියෙන්).....

(ii) එය අයත් වන්නේ රේඛිය අමාත්‍යංශයට

පළාත් සහාවට

පළාත

(අ) දේවා ස්වාධීය අයත් දිස්ත්‍රික්කය

(අ) විභාග ප්‍රධාන පත්‍ර එවා ප්‍රාගෝපනය නිවෘතුව හා පැහැදිලිව ලිපිනය ලියන ලද 9" X 4" ප්‍රමාණයේ රු. 45.00 ක මුද්දර අලවු ලිඛුම් කිවර 2ක් අයදුම්පතුයට අමුණුන ලද්දේද?

(අ) (i) තපැල් ලිපිනය ( කිංහලෙන් ).....

(ii) තපැල් ලිපිනය ( ඉංග්‍රීසි කැපිටල් අකුරීන් ).....

04. විභාගයට පෙනී කිවීන මධ්‍යය ( කිංහල / දෙමළ / ඉංග්‍රීසි ).....

05. (அ) தீவிரம் மேம் வினாயைப் பேசி கீர்யேடு? .....  
 (ஆ) அயடுமிபன் ஓலைபை கருப்பீர்கள் தீவிரம் வினாவை நோவே நம் முத்துர் அலுவி திவேடு?.....

**முத்துர் கோவுவு**

**06. அயடுமிகரங்கள் கணக்கை**

மாங்க டூநூம் கு விண்வாஸய பரெடி

- (i) மேம் அயடுமிப்பூர்யே அநூயே கட்டுக்கர் அதீ நோர்தூரை சுதங் விவர், மேம் வினாயைப் பொது பேசி கீர்யீர்கள் தீவிரம் வினாவை விவேக் வினாக காண்டு வேலிம் அநுவாச விவர் / தீவிரம் வினாவை நோவே விவேக் டை..... கீ வினா முத்துர் அலுவி அதீ விவர், மேம் அயடுமி அநூயைப் பொது வினாக அதீ முத்துர் அலுவி அவிலாஞ் கிரெமெ பேர் விளங்குவில் நோகர்ந மாட முத்துர் விவர் பூக்காக கரும்.
- (ii) கோவிச அமலுமிகார்ய விசின் வினாக பிலைவுல அனுவா அதீ திதிரிதிவலுவ ரிக்காவ தியாகிரிமெவர், மேம் வினாயை பிலைவு விசுவக்ரீவ அநூல் மா நூப்புக்கூ விவ பேசி கீர்யேபோதி, மாங்க வினாகாலேக்கீக்காவீவய அவிலாஞ் கிரெமெ காநு லிவா கிவாவ வேல் வேசின் காக்கிக கரும்.

கீதிய.....

**அயடுமிகரங்கள் அதீகா**

**07. போட்டுக்கொடு கார விழக திலைரெவர்கை /திலைரெவின்கை கணக்கை**

மேம் அயடுமிபன் காரகான் டீநியைப் பேர் மா வெற விரடுதீ விவர், போட்டுக்கொடு திலைரெவூலே அதீ நோர்தூர்விலுவ அநூல் அயடுமிகரை விசின் திவைர்வுல மேம் அயடுமிப்பத சுமிப்புற்றுகர் அதீ விவர், மேம் அயடுமிபனே பீவுபதக் போட்டுக்கொடு திலைரெவூலுவ கோநுக்கல விவர் கணக்கை கரும்.

கீதிய .....

நம கா அந்தீகா

**08. ஆகதந ஆவாதியாக்கை கணக்கை**

.....மாங்க/மாங்கர்மிய/மேநவீய.....

திலைரெயேஷு வியயேஷ் மேம் ஆகதநயே கேவை கருந விவர், அயடுமிகரை வினாயைப் பேசி கீர்யீர்கள் தீவிரம் வினாவை விவர் / நோவே விவர் டை.....கீ வினா முத்துர் அலுவி அயடுமிகரை விசின் திவைர்வுல மேம் அயடுமி அநூயைப் பொது அதீ விவர்/முத்துர் அலுவி அடுவிலீம் அநுவாச விவரா அயடுமிபனே டை திவேக நோர்தூரை அயடுமிகரங்கள் போட்டுக்கொடு திலைரெவூலே அதீ நோர்தூரை அநூல் திவைர்வு விவர், வினாயைப் பேசி கீர்யெ கூடுகூக்கி லா அதீ விவர், மா ஓலைபிவுடி அந்தீக் கல விவர் கணக்கை கரும்.

கீதிய.....

**ஆகதந ஆவாதியாக்கை அதீகா**  
 (ஏற்கு மூலு தவீய பூநுய)

**09. விமெஷங்க கோவீடுகை / வியேஷ்க வினாபார\* ஆவாதியாக்கை கணக்கை**

.....மாங்க / மாங்கர்மிய / மேநவீய,\* / ராப்ஸ கோவிச கலம்ஹாகர்ந கணக்கார் கேவையே III தீவிரீயே திலைரெயேஷு வியயேஷ் மேந ஆகதநயே கேவை கருந விவர், அயடுமிபனே டை திவேக நோர்தூரை அயடுமிகரங்கள் போட்டுக்கொடு திலைரெவூலே அதீ நோர்தூரை அநூல் திவைர்வு விவர், மேம் வினாயைப் பேசி கீர்யெ கூடுகூக்கி லா அதீ விவர் / அயவர\* கூடுகூக்கி அதீ விவர் கணக்கை கரும்.

கீதிய.....

**விமெஷங்க கோவீடுகை / வியேஷ்க வினாபார**  
**ஆவாதியாக்கை அதீகா**  
 [ஏற்கு மூலு தவீய பூநுய]

(\* - அநுவாச கோவேக் கபு கரீன்.)